

හින්දී හාජාව

2022 වර්ෂයේ අතිම් වූ කාලය සඳහා ප්‍රතිසාධන සැලැස්ම (Recovery Plan for learning Loss - 2022)

10 ශේෂීය

(10 ශේෂීයේ පළමු වාරයේ කාලවිපෝෂණ නො තෙවන හා තෙවන වාරවල 18ක් ද බැහැන් කාලවිපෝෂණ 48 ක් සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමට මෙම සැලැස්ම සකස් කර ඇත.)

නිපුණතාව	නිපුණතා මට්ටම	ඉගෙනුම් පල	විෂය අන්තර්ගතය	දුරු මාර්ගෝපදේශයේ පිටු අංකය	කාලවිපෝෂණ සංඛ්‍යාව
1.0, 2.0, 3.0, 4.0	1.1, 1.2, 1.3, 2.1, 2.2, 2.3, 2.4, 3.1, 3.2, 4.1	<ul style="list-style-type: none"> • හින්දී ස්වර උච්චාරණය කරයි. • හින්දී ව්‍යක්ෂීතන උච්චාරණය කරයි. • හින්දී ස්වර හා ව්‍යක්ෂීතනවල දක්නට ලැබෙන උච්චාරණ විශේෂතා පැහැදිලි කරයි. • පදාන්ත ව්‍යක්ෂීතනය හල් ව උච්චාරණ යකරයි. • සංයුක්ත ව්‍යක්ෂීතන සහිත ව්‍යවන නිවැරදි ව උච්චාරණය කරයි. • උච්චාරණ විශේෂතා සහ විරාම ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වෙමින් හින්දී වාක්‍ය නිවැරදි ව උච්චාරණය කරයි. • හින්දී ස්වර නිවැරදිව ලියයි. • හින්දී ව්‍යක්ෂීතන නිවැරදි ව ලියයි. • සංයුක්ත ව්‍යක්ෂීතන නිවැරදි ව ලියයි. • ඕරෝ රේඛාව නිවැරදි ව හාටිත කරයි. • ජ්වර පිළ්ලම් සංකේත හාටිත කරයි. • මධ්‍යරේඛිය ව්‍යක්ෂීතන සංයුක්ත කර ලියයි. • අන්තරේඛිය ව්‍යක්ෂීතන සංයුක්ත කර ලියයි. • නිරේකිය ව්‍යක්ෂීතන සංයුක්ත කර ලියයි. 	<ul style="list-style-type: none"> • ස්වර සහ ව්‍යක්ෂීතන උච්චාරණය • ව්‍යවන උච්චාරණය • හින්දී වාක්‍ය නිවැරදි ව උච්චාරණය • සම්මත හින්දී වර්ණ මාලාව නිවැරදි ව ලිවීම • සම්මත හින්දී වර්ණ මාලාව නිවැරදි ව ලිවීම • සම්මත සංයුක්ත ව්‍යක්ෂීතන ලිවීම • හල් කිරීම සම්බන්ධ රිතින් අනුගමනය කරමින් ව්‍යවන ලිවීම <ul style="list-style-type: none"> • හින්දී ගබඳ උච්චාරණයට සවන්දී අකුරු හඳුනා ගැනීම. • අල්පප්‍රාණ මහාප්‍රාණ හේදය හඳුනා ගැනීම. • හින්දීයට අවෝනික විශේෂ ගබඳ හඳුනා ගැනීම. • හින්දීයේ උච්චාරණයෙන් 	3, 4, 5, 6, 7, 8, 10, 11, 12	12

		<ul style="list-style-type: none"> • රේඛය නිවැරදි ව යොදයි. • රකාරාංශය නිවැරදි ව යොදයි. • අනුස්ථාරය නිවැරදි ව යොදයි. • සම්මත නීතිමීතවලට අනුව ව්‍යුත්තන හා සංයුත්ත ලියයි. • නිවැරදි ව පද වෙන් කරමින් වාක්‍ය ලියයි. • සවන් දී ගබාදයට අදාළ අකුර තෝරයි. • සවන් දී ගබාදයට අදාළ අකුර ලියයි. • සවන් දී ගබාදයට අදාළ අකුර පෙන්වයි • වචනවලට සවන් දී අදාළ රුපය තෝරයි. • වචනවලට සවන් දී අදාළ රුපය පෙන්වයි. • අවස්ථානුකූල ව එකිනෙකට ආශාර කරයි. 	<ul style="list-style-type: none"> වෙනස්වූ ගබාද සංකේත හදුනා ගැනීම. • හින්දී වචනවලට සවන් දී අර්ථය අවබෝධ කරගෙන ප්‍රතිචාර දැක්වීම. • ප්‍රාජකවරුන්ට වැඩිහිටියන්ට හා හිතවතුන්ට ආචාර කිරීම 		
3.0, 4.0, 5.0, 6.0	3.3, 4.2, 5.1, 5.2, 5.5, 6.1	<ul style="list-style-type: none"> • සරල විධානවලට සවන් දී ප්‍රතිචාර දක්වයි • අවස්ථානුකූල ව සුඩ පතකයි • ලිංග හේදයට අනුව නාම පද වග ගත කරයි. ඒක වචන පද බහුවචනයට හරවා ලියයි. • බහු වචන පද ඒක වචනයට හරවා ලියයි. විහක්ති පදවල අර්ථය ප්‍රකාශ කරයි. • නාම පද නිවැරදි ව විහක්ති ගන්වයි. • සරව නාමපද ඒක වචන, බහු වචන වශයෙන් වර්ග කරයි. • සරව නාම පුරුෂෘතය අනුව වර්ගීකරණය කරයි. • සරව නාම පද හා ඒ සමග යෙදෙන වර්තමාන සභායක ක්‍රියාව නම් කරයි. • සරව නාම යොදා සරල වාක්‍ය තීර්තමාණය කරයි. • සරව නාම පද නිවැරදි ව විහක්ති ගන්වයි. සරව නාම සහ විහක්ති යොදා වාක්‍ය තීර්තමාණය කරයි • සාමාන්‍ය වර්තමාන කාල ක්‍රියා පද සහ තාත්කාලික් වර්තමාන කාල ක්‍රියාපද යොදා වාක්‍ය තීර්තමාණය කරයි • 1-25 දක්වා ගණන්කරයි 	<ul style="list-style-type: none"> • සරල විධානයන්ට සවන් දී අර්ථය අවබෝධ කරගෙන ප්‍රතිචාර දැක්වීම. • විවිධ උත්සව අවස්ථාවන්වල දී සුඩ පැනීම සහ ස්ත්‍රී කිරීම • නාම පදවල ලිංග හේදය හදුනා ගැනීම. • ඒක වචන නාම පද බහු වචනයට හැරවීම. • විහක්ති ගැන්වීමේදී නාම පදවල සිදුවන වෙනස්කම් සරවට හදුනා ගැනීම. • ඒක වචන සහ බහු වචන වශයෙන් සරව නාම පද හදුනා ගැනීම. විහක්ති ගැන්වීමේදී සරව නාම පදවල සිදුවන වෙනස්කම් හදුනා ගැනීම • සරල වර්තමාන කාලය, සාමාන්‍ය වර්තමාන කාලය සහ පවතින වර්තමාන කාලය • 1 සිට 25 දක්වා ගණන් කිරීම 	11, 12, 15, 16, 17, 21, 23	18

1.0, 4.0, 5.0, 6.0	1.4, 4.3, 4.4, 5.3, 5.4, 5.6, 6.2	<ul style="list-style-type: none"> • උච්චවාරණ විශේෂතා සහ විරාම ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වෙමින් සරල ගදු සහ පද්ධ පාය නිවැරදිව කියවයි • තමාගේ නම, වයස, ගම, පාසල හා පන්තිය ප්‍රකාශ කරයි. • තම මෙතුරාගේ නම, වයස, ගම, පාසල හා පන්තිය ප්‍රකාශ කරයි. • තොරතුරු වීමසයි. වීමසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු දෙයි • විකාරී සහ අවිකාරී වශයෙන් විශේෂණ පද වර්ග කරයි. • ලිංග, වවන සහ විහක්තිය හඳුනාගෙන විශේෂණ පද හාවිත කරයි. • විශේෂණ පද යොදා වාක්‍ය නිර්මාණය කරයි. • එක් විහක්ති ප්‍රත්‍යාය විවිධාර්ථයෙන් යෙදිය හැකි බව කියයි. • අර්ථයට අනුව යෝග්‍ය විහක්ති ප්‍රත්‍යාය තෙර්රයි. • විහක්ති ප්‍රත්‍යාය හාවිත කරමින් වාක්‍ය ලියයි • පුරුෂතුයට අනුව සාමාන්‍ය අනාගත කාල ක්‍රියා ප්‍රත්‍යාය යොදා ක්‍රියා පද නිර්මාණය කරයි. • අපූර්ණ සංඛ්‍යා ගණන් කරයි. • විවිධ ස්ථාන සඳහා සංඛ්‍යා හාවිත කරයි. 	5, 13, 14, 19, 20, 22, 23	18
සමස්ක එකතුව				48

❖ කාලවිශේෂණ සංඛ්‍යාව සීමිත බැවින් හිතදී ව්‍යාකරණ කොටස් ඉගෙන්වීමේදී ඒවායේ ප්‍රධාන සහ මූලික කොටස් පන්තියේදී උගන්වා අන්තර්ජාලය ඇසුරෙන් වැඩිදුර අධ්‍යායනය සඳහා සිසුන් යොමු කරවීම අපේක්ෂා කෙරේ.